


a) නැමුම රෝන වෘත්තාකාර  
වර්ණදේහය



b) පුහු 40-50 නැමුණු  
වර්ණදේහ

c) අධි දහර සහිත  
වර්ණදේහය

නැමුම හා අධි දහර ගැඹීම මගින් ප්‍රාග්නුස්ට්‍රීක වර්ණදේහ ඇසිරීම



- a) ඇසිරීමේ පළමු මට්ටම : බැඳුම DNA මගින් නියුක්ලියෝෂේම සැදීම
- b) නියුක්ලියෝෂේම හා බැඳුම පෙන්වන ක්ෂේදපත්‍රිකා



கலை வர்ணமேஷ்டாங் மற்றும் அங்கர் கலை வர்ணமேஷ்டாங்